

# 10

## ලගනිමු අඩු-සැම්, හිත-මිතුරු යුතුකම්

එක් සමයෙක අප බුදුරජාණන් වහන්සේ රජගහනුවර පිහිටි ලෙහෙනුන්ට අහය සූමියක් වූ කළන්දක නිවාප නම් වේලවනයෙහි වැඩ සිටියහ. එකල්හි සිගාලක නම් ගෘහපති පුතු තෙමේ උදැසන ම රජගහ තුවරින් නිකීම තෙන් වූ රෙදී ඇති ව, තෙන් වූ කෙසේ ඇති ව, දොහොත් මුදුන් තබා පෙරදිග ද, දකුණු ද, අපරදිග ද, උතුර ද, යටද, උඩ ද යන සදිසාවන් විදිමින් සිටියේ ය.

එකල්හි හැද පෙරව පා සිවුරු ගෙන රජගහ තුවරට පිළු පිණීස පිවිසි බුදුරජාණන් වහන්සේ එසේ සදිසා විදිමින් සිටි සිගාලක ගෘහපති පුතුයා දුටු සේක.

එහි ද බුදුරඳුන් හා සිගාලක ගෘහපති අතර ඇති වූ සංවාදය මෙසේ ය:

- |                   |  |
|-------------------|--|
| බුදුරජාණන් වහන්සේ | :- ඔබ බිම වැකිරී කුමක් කරන්නෙහි ද?   |
| සිගාලක            | :- සදිසාවන්ට සංග්‍රහ කරනවා ස්වාමීනි.   |
| බුදුරජාණන් වහන්සේ | :- ඒ කුමක් නිසා ද?   |
| සිගාලක            | :- මගේ පියතුමා මිය යන මොහොතේ සදිසාවන්ට නමස්කාර කරන ලෙස කළ අවවාදය ඉටු කිරීම සඳහා.     |
| බුදුරජාණන් වහන්සේ | :- ආර්ය විනයෙහි සදිසා සංග්‍රහය සිදු කරන්නේ එලෙස නොවේ.                                |
| සිගාලක            | :- ස්වාමීනි ඒ කෙසේ දැයි දැන ගනු කුමැත්තෙමි. මා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනු මැනව්. |
| බුදුරජාණන් වහන්සේ | :- එසේ නම් භාදින් අසා ගන්න. මතකයේ තබා ගන්න.  |

ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ගිහි ජනයාට විශේෂයෙන් අදාළ වූ දහම් කරුණු රසක් සිගාල ගෘහපතියාට දේශනා කොට වදාළහ. සිගාලකට දුන් අවවාදය වූ බැවින් එම සූතු දේශනාව සිගාලෝවාද නම් වෙයි. එමගින් ගිහියාට අයත් පෞද්ගලික හා සාමාජික ජීවිතය අනේක විධ පරිභානිවලින් වළක්වා ගනිමින් නොකළ යුතු, නොවැඩිය යුතු ක්‍රියාකාරකම් මෙන් ම නොයෙක් පැතිවලින් වැඩි දියුණුවට පත් ප්‍රීතිමත්, සාමකාමී ජීවිතයක් ගත කිරීමට වැඩිය යුතු, අනුගමනය කළ යුතු පිළිවෙත් ද උගන්වා තිබේ. සූතුයෙහි එන

විවිධ දහම් කරුණු අතර සඳිසා නමස්කාරය හෙවත් සමාජ සඛදතා තහවුරු වන සාරධර්ම ඇතුළත් දේශනාව ඉතා වැදගත් තැනක් ගනී. එය කවර සමාජයක වූව ද අනෙක්නා බැඳීම, විශ්වාසය තහවුරු කර ගැනීමට ඉවහල් වන සුදුපද්ධියන්ගෙන් සමන්විත ය. ඒ ඔස්සේ සියලු සමාජ කොටස්වල දියුණුව ද, සුරක්ෂිත බව ද ගොඩනගා ගත හැකි ය. සඳිසා නමස්කාරය අනුව අඩු-සැම් සඛදතාවත්, හිත-මිතුරු සඛදතාවත් අර්ථවත් හා ගක්තිමත් සමාජයක් ගොඩනගන අයුරු මෙහි දී සාකච්ඡා කෙරේ.

## අඩු - සැම් සඛදතාව

සමාජයේ ඇති කුඩා ම ඒකකය ලෙස පවුල ඉතා වැදගත් වේ. ස්වාමීයා සහ හාර්යාව එකිනෙකා කෙරෙහි ප්‍රියකිලි ව විශ්වාසයෙන් ගොරවයෙන් කටයුතු කරන්නේ නම් එම පවුල් සංස්ථාව සතුව, සාමය, සෞඛ්‍යය පිරුණු තැනක් වන්නේ ය. එවැනි පවුල් පසුබිමකින් බිජි වන අනාගත සාමාජිකයන් යහපත් පුරවැසියන් වනු තො අනුමාන ය. ඔවුන් හැඳුණු, වැඩුණු පවුල් පසුබිම ඉතා උසස් සාරධර්ම සහිත ස්ථානයක් බැවිනි.

සිගලෝවාද ජූතයේ දී ස්වාමී හාර්යා සුහදතාව, විශ්වාසය හා ගොරවය වර්ධනය කර ගැනීමට අදාළ වැදගත් සාරධර්ම සමුදායක් උගන්වා තිබේ. ඒ අනුව ස්වාමීයා විසින් හාර්යාවට ඉටු යුතු යුතුකම් පහකි.

1. සම්මාන කිරීම
2. අවමන් තොකිරීම
3. වෙනත් කාන්තාවන් කරා තොයැම
4. වගකීම් පවරා දීම
5. ඇඟුම් පැලඹුම් ලබා දීම

### 1. සම්මාන කිරීම (සම්මානන)

ඛුදුරුදුන් වැඩිහිටි හාරතීය සමාජයේ කාන්තාව ඉතා ම පහත්, අසරණ තත්ත්වයකට පත් වී සිටියා ය. එබැවින් ඛුදුරුදුන් පළමුවෙන් ම කළ අනුගාසනාව වූයේ තම ගෘහය තුළ කාන්තාවට අවමන් සහගත ලෙස සැලකීමේ පුරුද්ද අත් හරිමින් ඇයට සම්මානනීය තැනක් හිමි කර දිය යුතු බවයි. ඒ තුළින් අඩු සැම් සඛදතාව වඩාත් සුහද, විශ්වසනීය තත්ත්වයකට පත් කර ගත හැකි වන්නේ ය. මෙය විවිධාකාරයෙන් කළ හැකි ය. එදිනෙදා ගෙදර දොර කටයුතුවල දී ඇය කොන් කිරීමෙන් තොර ව යාති මිත්‍රාදින්ට හඳුන්වා දීම, එකට ආහාර ගැනීම ඒ අතරින් කිහිපයකි. කජා බහ කිරීමේ දී ද ඇයට ගොරවයක් ලැබිය යුතු ය.

## 2. අවමන් නොකිරීම (අනවමානන)

“නත්මේ ලොකේ අනින්දිතෝ” පෙර කල පටන් ම නින්දා නොලැබුවකු ලොව තුළ නොමැති බව බුද්ධ දේශනාවයි. එබැවින් නින්දාව, අපහාසය පිළිබඳ ව අප එතරම් කලබල නොවිය යුතු ය. එනමුත් අප කිසිවකුටත් නින්දා නොකිරීමට වග බලා ගත යුතු ය. විශේෂයෙන් අප නිවස තුළ එය සිදු නොවිය යුතු ම ය. නින්දා විදින කිසිවෙක් නින්දා කරන්නා ප්‍රිය නොකරති. පවුල තුළ සතුට, සාමය, සෞඛ්‍යය පවත්වා ගැනීමට නම් තම පරම මිතුරිය වන පතිනියට නින්දා නොකළ යුතු ම ය. කිසිදු හේතුවක් නිසා ඇයට අවමන් වන සේ කරා නොකළ යුතු ය.

## 3. වෙනත් කාන්තාවන් කරා නොයැම (අනතිවරියා)

ආචාර - විවාහ සඛැදතා ගොඩ නගා ගත් අය අසම්මත ලෙස වෙනත් ස්ත්‍රී පුරුෂ ඇසුරක් නොකළ යුතු ය. එය ඔවුන් දෙදෙනාට පමණක් සීමා කර ගත යුතු ය. දිෂ්ට සම්පන්න පිළිවෙත නම් එය ම ය. කිසිදු විවාහක කාන්තාවක් තම සැමියා වෙනත් අගනක හා පවත්වන වැරදි ඇසුරක් අනුමත නොකරයි. වැරදි ඇසුර නිසා විවාහ ජ්විතය දෙදරා යයි. ගැටුම් තඩුහැබ ආදිය ද ඇති වේ. එවැනි පරිසරයක් තුළ විශ්වාසය හා දිෂ්ටත්වය බිඳ වැටීම, දරුවන් අනාථ වීම, වැනි අහිතකර ප්‍රතිඵල ද උද්ගත වන්නේ ය. ඔවුන්ගේ දූරුවන් ද දුසිරිත්වලට යොමු වීමේ ඉහළ අවදානමක් පවතී. එබැවින් සැමියාගේ යුතුකම වන්නේ බිරිදි තමා කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ නොකිරීම ය.

## 4. වගකීම් පවරා දීම (ඉස්සරිය වොස්සග්ග)

අපි හැම දෙනා ම ස්වාධීන ව ජ්වත් වීමට ප්‍රිය කරමු. ආචාර විවාහ වාරිතු අනුව බොහෝ විට කාන්තාව තම නිවස හැර දමා ස්වාමියාගේ නිවසේ පදිංචියට යයි. ඇය එම නිවසේ දෙනික කටයුතු නොලිඛෙහළා ඉටු කළ යුතු වෙයි. එහි දී ඇයට තම නිදහස් අදහස් උපයෝගී කර ගෙන වගකීම් සහගත ව කටයුතු කිරීමට අවශ්‍ය ස්වාධීනත්වය පැවතිය යුතු ය. ඇය පිටස්තර කෙනකු ලෙස නොසැලකිය යුතු ය. නිවසේ සියලු කටයුතුවල දී වගකීම් කොටසක් ඇය වෙත පැවරීම මෙමගින් අපේක්ෂා කෙරේ. එය සාර්ථක ගෘහ ජ්විතයක පදනමයි.

## 5. ඇශ්‍රම් පැලදුම් ලබා දීම (අලංකාරානුප්‍රදාන)

සැම කාන්තාවක් ම සුන්දර ලෙස ඇශ්‍රම් පැලදුම් කිරීමට කැමැති ය. ස්වාමියා විසින් තම ගක්ති ප්‍රමාණයෙන් ඇයට අවශ්‍ය ඇශ්‍රම් පැලදුම් ආදිය සපයා දීම, අනොය්නා විශ්වාසය, ගොරවය හා බැඳීම ස්ථාවර ව පවත්වා ගැනීමට උපකාරී වේ. එබැවින් සුදුසු පරිදි එවා ප්‍රදානය කිරීමෙන් බිරිය සැනසීමට ස්වාමියා වග බලා ගත යුතු ය.

අමු සැම් සබඳතා වඩාත් ගක්මිමත් වීමට බේරිය ද ස්වාමියාට තම යුතුකම් ඉටු කළ යුතු ය. සිගලෝවාද ඇතුළෙහි ඒවා දක්වා ඇත්තේ මෙසේ ය.

1. ගෙදර දොර කටයුතු සංවිධානාත්මක ව කිරීම
2. ස්වාමියාගේ ඇශාති, මිත්‍ර, සේවකාදීන්ට මැනවින් සැලකීම
3. වෙනත් පුරුෂයන් නොපැනීම
4. උපයා ගත් ධනය ආරක්ෂා කිරීම
5. දක්ෂ ව, අනළස් ව සියලු කටයුතු කිරීම

#### 1. ගෙදර දොර කටයුතු සංවිධානාත්මක ව කිරීම (සූසංගහිත කම්මත්තා)

විවාහක කාන්තාවක වෙතින් ඉටු විය යුතු කටයුතු ප්‍රමාණය විවිධාකාර ය; බොහෝ ය. ඒ සියලු කටයුතු ඉතා කළේපනාකාරී ව ඉටු කිරීම ඇසු වගකීම ය. පවුල් සංස්ථාවේ සුරක්ෂිතතාව ඒ මත තීරණය වන බැවිනි. නිවස තුළ පිරිසිදුකම, දරුවන්ගේ කටයුතු, ඉටුම් පිහුම් ආදි බොහෝ කටයුතු සිදු වන්නේ බේරියගේ අතිනි. නිවස තුළ බොහෝ කටයුතු සංවිධානාත්මක ව ඉටු කිරීම බේරියගේ වගකීම ය.

#### 2. ස්වාමියාගේ ඇශාති, මිත්‍ර, සේවකාදීන්ට මැනවින් සැලකීම (සූසංගහිත පරිජනා)

ස්වාමියාගේ මුළුපියන්ට, ඇශාතින්ට හා හිතවතුන්ට ද හිතවත් ව, කාරුණික ව කටයුතු කිරීමට බේරිය සමත් විය යුතු ය. ඇතැම් විට ගෘහ කටයුතු කර ගැනීමේ පහසුව සඳහා සේවක සේවකාවන් යොදා ගන්නා අවස්ථා ඇතු. ඔවුන්ට නිසි පරිදි කටයුතු පවරා දීමෙන් ද, බත්, වැටුප් ආදියෙන් සංග්‍රහ කිරීමෙන් ද, කාරුණික ව සැලකීමෙන් ද හිතානුකම්පි විම බේරිය සතු යුතුකමකි.

#### 3. වෙනත් පුරුෂයන් නොපැනීම (අනතිවරියා)

නකුල මාතා තමා ගැන අයයින් ප්‍රකාශ කළේ කිසි දාක සිතකින් වත් ඇය පරපුරුෂයකු නොපැතු බවයි. එවිට කායික ව එවැන්නක් කිසි විටකත් සිදු නොවේ. එය අශ්ව සම්පන්න සමාජයක් නිරමාණය කර ගැනීමේ මූලික අඩිතාලම ය.

#### 4. උපයා ගත් ධනය ආරක්ෂා කිරීම (සම්භතං අනුරක්ඛත)

නුතන සමාජයේ බේරිය ද බොහෝ විට රකියාවක නිරත වී ධනය ඉපයිමට සම්බන්ධ වනු දාක ගත හැකි ය. කෙසේ හෝ කෙතරම් ඉපැයුවත් අරපිරිමැසුම්දායක ලෙස සම්පත් හාවිත නොකළ හොත් පවුලක ආර්ථික පදනම බිඳ වැටෙයි. ධනයට වහල් නොවී එය උපකරණයක් වශයෙන් සලකා අවශ්‍ය තැන්හි, සුදුසු පරිදි, මනා කළමනාකරණයකින් ධනය පරිහරණය කළ යුතු ය.

## 5. දක්ෂ ව, අනලස් ව සියලු කටයුතු කිරීම (සබඩ කිව්වේසු දක්ංඩා, අනලසා)

නිවසේ සියලු කාර්යයන් ද විධිමත් ව, සංවිධානයිලි ව, අලස නොවී, අතපසු නොකාට, ඉතා සාර්ථක ප්‍රතිඵල ලගා කර ගත හැකි පරිදි ඉටු කළ යුතු ය. එවිට පවුල් සංස්ථාව මැනවින් පවත්වා ගෙන යා හැකි ය. බුදු දහම අනුව එවැනි අමු සැමි සබඳතාවක් දේවතාවකු දේවතාවියක සමග එකට විසිමක් වැනි ය.

### හිත-මිතුරු සබඳතාව

හොඳ මිතුරන් ඇසුරු කිරීම යහපත් දිවිපැවැත්මකට අවශ්‍ය වන්නේ ය. නව යොවුන් දැරුවන් වශයෙන් අපට ද හොඳ යහල - යෙහෙලියන් ඇසුරු කිරීම මගින් ගුණ සුවඳින් සුවඳවත් විය හැකි ය. දුගඳ හමන යමක් අතෙහි දුවටුණු කළේහි අත ද දුගඳ හමන්නා සේ නරක වර්යාවන් සහිත මිනිසුන් ආගුර කිරීම මගින් අපගේ ජීවිතය ද නරක ගතිගුණ නමැති දුගඳින් වැසි යයි. ජීවිතය සුවඳවත් වන්නේ හොඳ මිතුරන් ඇසුරු කිරීමෙනි.

හිත මිතුරන් ඇසුරු කිරීමේ දී අප අනුගමනය කළ යුතු පිළිවෙත් පහක් බුදුරුදුන් විසින් සිගාලෝවාද සූත්‍රයේ දී උගන්වා තිබේ. ඒවා මෙසේ ය.

1. දානය
2. ප්‍රිය වචනය
3. අර්ථවර්යාව
4. සමානාත්මකාව
5. නො රට්ටීම

ලෝහී, මසුරු පුද්ගලයකුගේ වුව ද හිත දිනා ගත හැක්කේ පරිත්‍යාගයෙනි. තම හිත මිතුරාගේ අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් වී ඔහුට පරිත්‍යාගයිලි වීම මිතුරාගෙන් ඉටු විය යුතු පළමු යුතුකම ය. තීරිසන්ගත සතුන් පාවා ප්‍රිය වචනයට අවනත වන බව නන්දිවිසාල ජාතකයෙන් පැහැදිලි වේ. තම මිතුරාට හිතානුකම්පී ව ප්‍රියයිලි ව කතා කිරීමට අප පුරුදු පුහුණු වීම අවශ්‍ය ය. යහළිවාගේ මෙලොව පරෙලොව අහිවෘදිය පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම උසස් ගුණයකි. තම මිතුරාගේ අධ්‍යාපනික මෙන්ම ආධ්‍යාත්මක දියුණුව වෙනුවෙන් උපකාර කිරීමට පුරුදු වීම අගනේන් ය. වෙනස්කම් නොසලකා හැර සමානාත්මකාවෙන් කටයුතු කිරීම අවශ්‍ය ය. යමක් මිතුරකු රට්ටීමට හාජනය කරන්නේ නම් එය ඉතා පහත් ව්‍යුහ ක්‍රියාවකි. තම මිතුරාට එවැන්නක් නොකිරීමට වග බලා ගැනීම වැදගත් ය. මිතුරු සබඳතාව සමාජ ජීවිතය ඉතා යහපත් තලයකට ගෙන යනු ඇත. මෙලොස සලකන මිතුර කෙරෙහි තමා ද කළණ මිතුරකු ලෙස සැලකිය යුතු කරුණු පහකි.

1. පමා වූ මිතුරා රෙක ගැනීම
2. පමා වූ මිතුරාගේ ධනය රෙක ගැනීම
3. ඩිය පැමිණි විට මිතුරාට පිහිට වීම
4. ආපදාවන්හි දී හැර තොයැම
5. මිතුරාගේ දරු මුහුණුවන් ද ආරක්ෂා කිරීම

යම් මිතුරෙක් ප්‍රිය ජනක ද, ගරු බුහුමන් කිරීමට සුදුසු වේ ද, දුටු වරද මෙම්ත් සහගත ව කරුණාවෙන් පෙන්වා දෙන්නේ ද, මිතුරා වරදක් පෙන්වා දෙන කල්හි තොකිපි මැනවින් පිළිගෙන පිළිපදින්නේ ද තමාටත් අනුන්වත් අවැඩ පිණිස පවතින ඕපාදුප තොදොඩා ගැශුරු වූත් සාර වූත් කරා කියන්නේ ද මිතුරා අයහපතෙහි තොයොදාවන්නේ ද ඔහු කළුණාණ මිතුයෙකි.

තම මිතුරා වරදීන් මුදවා ඔහු ආරක්ෂා කිරීම, පුමාදයක් දුටු විට ඔහුගේ වස්තු සම්පත් විනාශ වී යා තොදී ආරක්ෂා කිරීම, කිසියම් විපතක්, කරදරයක්, හයක් ඇති වූ විට මිතුරාට හැකි උපරිමයෙන් උදවු උපකාර කිරීම, එහි දී ඔහු අත් තොහැරීම, මිතුරාගේ ඇළුත් සම්හයා පවා ආරක්ෂා කිරීම, මිතුරාගේ ගුණ කිව යුතු කැන අවංක ව ම එය ප්‍රකාශ කිරීම, මිතුරාගේ රහස් ආරක්ෂා කිරීම තුළින් යහපත් මිතුරු සබඳතාවක් ගොඩනගා ගැනීම මෙන් ම ආරක්ෂා කිරීම ද කළ හැකි වනු ඇත.

එක් අවස්ථාවක බුදුරඳුන් වෙත එළඹි අනද තෙරුන් විමසා සිටියේ “සම්බුද්ධ ගාසනයෙන් අඩක් පමණ පවතින්නේ කළුණාණ මිතු ආගුය නිසා නේදී?” යනුවෙනි. එහි දී බුදුරඳුන්ගේ පිළිතුර වූයේ අඩක් තොව සම්පූර්ණයෙන් ම සම්බුදු සපුන රඳා පවතින්නේ කළුණාණ මිතු ආගුය නිසා බව ය. එසේ තම ගිහි අපගේ ජ්විත කෙරෙහි ආගුය කරන නොද මිතුරන් යහපත පිණිසත්, තරක මිතුරන් විනාශය පිණිසත් හේතු වන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු තොවේ. සතර බුන්ම විහරණ අතරෙහි සඳහන් වන මෙම්තිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව පෙරදුරි ව මිතුරන් ඇසුරු කිරීම අවශ්‍ය ය. බොහෝ බුද්ධ දේශනා වීමසා බැලීමේ දී පැහැදිලි වන කරුණක් වන්නේ අවංක ව, මිතුයිලි ව කටයුතු කිරීමෙන් නිවැයදි මිතුරු සබඳතාවක් ගොඩ නගා ගත හැකි බවයි.

## සාරාංශය

හිහි විනය ලෙස හදුන්වනු ලබන බොඳ්ද සූත්‍ර දේශනා තුළින් අවධාරණය කෙරෙන පරිදි යහපත් සමාජයක් ගොඩනගා ගැනීමෙහි ලා උපකාර කර ගත හැකි සමාජ ධර්ම සම්මුහයක් සිගාලෝවාද සූත්‍රයේ ඇතුළත් වේ. සමාජයේ මූලික ම ඒකකය වන පවුල් සංස්ථාවත්, දෙවනු ව ගොඩ නගා ගන්නා මිත්‍රත්වයත් යහපත් වන කල්හි ගුණාත්මක අතින් පිරිපුන් ඉහළ සමාජයක් ගොඩ නගා ගත හැකි වන බව බොඳ්ද ඉගැන්වීමයි. එහි දී ස්වාමි-භාර්යා සම්බන්ධතාව ද, හිත-මිතුරු සම්බන්ධතාව ද, මැනවීන් සකස් විය යුතු ය. ඒ සඳහා බුදු දහමෙන් සැපයෙන මාර්ගෝපදේශය අකාලීක ගුණයෙන් හෙබියේ ය.

## භූගාකාරකම

- සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි බිරියක විසින් ස්වාමියාට ඉටු කළ යුතු යුතුකම් ලියා දක්වන්න.
- හොඳ මිතුරකු වීම සඳහා ඔබ තුළ ගොඩනගා ගත යුතු ගුණධර්ම මොනවා දැයි නම් කරන්න.

## පැවරුම

- මෙහෙයු හොඳ ම මිතුරාගේ ගුණ අගයමින් ලිපියක් සම්පාදනය කරන්න.

## ප්‍රහැතුවට

තම බිරිදිට ගරු	කරනා	නිවසේ කටයුතු	සෞයමින්
කිසි අවමන් නොම	කරනා	කාටන් සලකා	අදරින්
වෙනත් කතුන් වෙත	නොයනා	සොර සැම්මියන් නොම	පතමින්
සැම්යා සැම්මියෙකිය	මනා	සිටියොත් බිරියකි	සැබැවින්
නිවසේ කටයුතු	සෙවුමට	උපයන දැ රක	ගනීමින්
පවරා නිසි කල	බිරියට	පමණට වියදුම්	කරමින්
අඛරණ දී සලකන	විට	අලස නොවී වැඩි	කරමින්
සැම්යා සැම්මියෙකි	සැබැවට	සිටියොත් බිරියකි	සැබැවින්